

1. මෝටර් රථ බද්ද, සහ ස්ථාවර වත්කම් බද්ද ආදිය ගෙවීම පිළිබඳව

මැයි මාසය පැමිණි පසු, මෝටර් රථයක් හෝ යතුරුපැදියක් හිමි පුද්ගලයින්ට මෝටර් රථ බදු සහ සැහැල්ලු මෝටර් රථ බද්ද සඳහා බදු ගෙවීම් පත්‍රිකා තැපෑලෙන් ලැබෙනු ඇත.

ඔබගේ ගෙවීම් පත්‍රිකාව ලැබුණු විට, ගෙවීමේ අවසාන දිනය ජුනි 2 වන දින වන බැවින්, කරුණාකර එම දිනය වන විට ගෙවීම් සිදුකළ යුතුය.

මෝටර් වාහන බද්ද සහ සැහැල්ලු මෝටර් වාහන බද්ද ක්‍රෙඩිට් කාඩ් හෝ PayPay වැනි ස්මාර්ට්ෆෝන් ගෙවීම් යෙදුම් මගින් ද ගෙවිය හැකිය.

ඊට අමතරව, නගරය තුළ ඉඩම් හෝ නිවාස හිමි පුද්ගලයින්ට ස්ථාවර දේපල බද්ද සහ නගර සැලසුම් බදු ගෙවීම පත්‍රිකා ලැබෙනු ඇත.

සම්පූර්ණ බදු මුදල ගෙවීමේ පත්‍රිකාවේ සහ පළමු වාරය සඳහා ගෙවීම් පත්‍රිකාවේ අවසාන දිනය ජුනි 2 වන අතර ඔබට බදු ගෙවීම් දැන්වීමක් ලැබී ඇත්නම්, කරුණාකර නියමිත දිනට පෙර ගෙවීමට වග බලා ගන්න.

2. තොවිගි නගරයේ විවාහය සහ නව ජීවිත ආධාර සහනාධාරය පිළිබඳව

නගරයේ නව විවාහ ජීවිතය ආරම්භ කරන අලුත විවාහ වූ යුවලයන්ට ඔවුන්ගේ නව නිවස සඳහා කුලිය, මිලදී ගැනීමේ වියදම් සහ පදිංචිය ස්ථානය මාරු කිරීමේ වියදම් පියවා ගැනීම සඳහා සහනාධාර ලබාදෙනු ලැබේ.

මෙම සහනාධාරය ලබාගැනීමට සුදුසුකම් ලබන්නන් වන්නේ 2025 අප්‍රේල් 1 සිට 2026 මාර්තු 31 දක්වා විවාහ ලියාපදිංචිය ලබාගත් අලුත විවාහ වූ පවුල් වේ. මෙම නව යුවලට 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මුළු ආදායම යෙන් මිලියන 5 කට වඩා අඩු විය යුතු අතර, දෙදෙනාම විවාහ වන විට වයස අවුරුදු 40 ට අඩු විය යුතු අතර නගර බදු ගෙවීමට හිඟ වීමකින් තොරව ගෙවිය නිකිය යුතුය. විදේශීය පුරවැසියන්ද ඉහත සඳහන් කාලය තුළ තම විවාහ ලියාපදිංචිය නගර ශාලාවට ඉදිරිපත් කර ඇත්නම් ඔවුන් ද මෙම සහනාධාරය සඳහා සුදුසුකම් ලබනු ලැබේ.

උපරිම සහනාධාර මුදල යෙන් ලක්ෂ 3ක් හෙවත් මන් 30 කි. ඔබේ කුලිය යෙන් 50,000 ක් නම්, මාස හයක කුලිය සඳහා සහනාධාරයෙන් ආවරණය කළ හැකිය.

සුදුසුකම් ලත් වියදම් අතරට කුලී දේපලක් සඳහා යන කුලිය හෝ ඒ සඳහා වන තැන්පතු මුදල, ආරක්ෂක මුදල, පොදු ප්‍රදේශ ගාස්තු, නියෝජිතායතන ගාස්තු, ප්‍රවාහන සමාගමකට ගෙවන ලද වියදම් සහ නිවසක් මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ පිරිවැය ඇතුළත් වේ.

අයදුම් කිරීමේ කාලය ලෙස 2025 අප්‍රේල් 1 සිට 2026 මාර්තු 31 දක්වා වේ.

ඔබ අයදුම් කිරීමට සලකා බලන්නේ නම්, කරුණාකර 0282-21-2453 හි ප්‍රාදේශීය ප්‍රතිපත්ති අංශය අමතන්න.

3. නගර මාර්ගයක් වන තෝබු නික්කො දුම්රිය හරස් මාර්ගය වසා දැමීම පිළිබඳව

වර්තමානයේ, ඉමයිසුම් ඉසුම්ගවා මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තොවිගි නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

තෝබු නික්කො මාර්ගය සමඟ පාලමක් නිර්මාණය කිරීම සඳහා පාලමේ යටි පැත්තේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, නගර මාර්ගයේ කොටසක් ගමනාගමනය සඳහා වසා දමනු ලැබේ.

ඉමයිසුම් ළඳරු පාසල පිහිටා ඇති ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය වසා දමනු ලැබේ.

ඊට අමතරව, මාර්ගය විවෘත වූ විට දුම්රිය හරස් මාර්ගය ඉවත් කරනු ලැබේ.

මාර්ගය වසා දැමීම සිදුකරනු ලබන්නේ 2025 අප්‍රේල් 15 වන දින සිට 2026 මාර්තු 10 වන දින දක්වා වන කාලය ලෙස සලකනු ලැබේ. මෙම ඉදිකිරීම් කාලය තුළ සිදු වූ ඕනෑම අපහසුතාවයක් සඳහා අපි සමාව අයදින අතර, ඔබගේ දැනුවත් වීම සහ සහයෝගය අපි අගය කරමු.

4. කාබන් උදාසීන කිරීම හෙවත් කාබන් ඩයොක්සයිඩ් නිපදවීම අවම කිරීම පිළිබඳව

ජපානයේ ගිම්හානයේදී ඇතිවන අධික උණුසුම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, සුළිකුනාටු සහ වෙනත් සිදුවීම් හේතුවෙන් ඇතිවන අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමෙන් විශාල හානියක් සිදු වේ. නියඟය සහ අධික වැසි වැනි අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් ලොව පුරා බොහෝ ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. මෙම අසාමාන්‍ය කාලගුණය ඇති වන්නේ මිනිසුන් විසින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා වන අතර එමඟින් ලොව පුරා උෂ්ණත්වය ඉහළ යයි.

කාබන් උදාසීන කිරීම යන යෙදුම පිළිබඳව ඔබ දන්නේද ? මෙහි තේරුම වන්නේ ගෝලීය උණුසුමට හේතුවක් වන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනය ශුන්‍යයට අඩු කිරීමේ උත්සාහයකි.

කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීම සඳහා පුද්ගලයන්ට ගත හැකි එක් ක්ෂණික ක්‍රියාමාර්ග වන්නේ විදුලිය අරපිරීමැස්මකින් යුතුව භාවිතා කිරීමයි. මෙයින් අදහස් කරන්නේ විදුලි ආලෝකකරණ , රූපවාහිනී සහ වායු සම්කරණ යන්ත්‍ර සඳහා නිවසේ විදුලිය භාවිතය අඩුකිරීම සහ බලශක්ති කාර්යක්ෂම ගෘහ උපකරණ වෙත මාරු වීමයි.

ප්‍රතිදීප්ත විදුලි බුබුළු නිෂ්පාදනය, ආනයනය සහ අපනයනය 2027 දී නතර කරන අතර ඒ වෙනුවට LED විදුලි බුබුළු භාවිතා කරනු ලැබේ. තාපදීප්ත විදුලි බුබුළු වෙනුවට LED විදුලි බුබුළු ආදේශ කිරීමෙන් පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය අඩු වන අතරම එමඟින් ඔබගේ විදුලි බිලද ඉතිරි කිරීමට හැකියාව ඇත.

තවද කාබන් උදාසීන සමාජයකට දායක වීම සඳහා පුද්ගලයන්ට තම එදිනෙදා ජීවිතයේදී කළ හැකි තවත් බොහෝ දේ තිබේ. ඒ අතර ආහාර නාස්තිය අවම කිරීම, පෞද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සහ කසල අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම වැනි දෑ සඳහන් කළ හැකිය.

ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස, අප සෑම කෙනෙකුටම එක් එක් පුද්ගලයන් වශයෙන් අපට කළ හැකි දේ පිළිබඳව දැනුවත් වී ක්‍රියාවට නැංවිය යුතුය.